



කායික රෝග සහ ඒවා වුලක්වා ගැනීම



6.1 රුපය - බුදුරජාණන් වහන්සේ බක්කුල හිමියන් නිරෝගීමත් හික්ෂුන් අතරින් අග්‍රස්ථානයට පත් කිරීම

“මහණෙනි බක්කුල නම් මහණෙක් වේ ද අල්ප ආබාධ ඇති මාගේ සවු මහණුන් අතුරෙහි මොහු අගු වෙයි.”

මෙසේ දේශනා කළ බුදු හිමියෝ දච්චතක් බක්කුල හාමූදුරුවන් නිරෝගීමත් හික්ෂුන් අතරින් අග්‍රස්ථානයට පත් කළහ. උන්වහන්සේට ජීවිතයේ කිසි දිනක රෝග වැළදී නැති බව බොද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. තව ද මිහිපිට ඇති අගනාම ලාභය නිරෝගීකම බව ත්‍රිපිටකයේ සඳහන් වේ.

ඒදිනෙදා ජීවිතයේ දී අපට විවිධ ලෙඛ රෝග වැළඳේ. ඇතැම් රෝග ඉක්මනින් සුවවන අතර ඇතැම් රෝග සුව වීම සඳහා කාලයක් ගත වේ. නිරෝගී බව හෙවත් සෞඛ්‍ය සම්පන්න බව පුද්ගලයාට බෙහෙවින් වැදගත් වේ. “ආරෝග්‍ය පරමා ලාභා” යන්නෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ උතුම් ම ලාභය නිරෝගී බව යන්න ය.

6.1 රෝග වර්ගිකරණය

රෝගයක් යනු යම් හේතුවක් නිසා ගරීරයේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වයකි.

රෝගී වූ විට ඇතිවන තත්ත්ව

- කායික, මානසික අඩුපණ බව හා අපහසුතා ඇති වීම
- දෙනික කටයුතු සඳහා බාධා ඇති වීම


- ඉගෙනුම් කටයුතුවලට බාධා ඇති වීම
- සමහර රෝග වැළදුණු විට සමාජයේ අන් අය අතර පිළිකුලට පත් වීම
- තාවකාලිකව හෝ දිරිස කාලීනව හෝ තැතහොත් ජීවිත කාලය පුරා හෝ ආබාධිත තත්ත්ව ඇති වීම
- ප්‍රතිකාර සඳහා මුදල් වැය වීම නිසා ආර්ථික අපහසුතා ඇති වීම
- ඇතැම් රෝග නිසා රෝගියා මරණයට පත්වීම
රෝග වැළදෙන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකි.
 - බෝවන රෝග
 - බෝ නොවන රෝග

බෝවන රෝග

පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සංඝ්ව ම හෝ වාහකයෙකු මගින් වැළදෙන රෝග බෝවන රෝග නම් වේ.

උදාහරණ :- සෙම්ප්‍රතිශාව, බේංගු, මැලේරියා, පාවනය, කොලරාව, සරම්ප, ජලහීතිකාව

රෝගය ඇති කරන්නා රෝග කාරකයා ලෙස ද රෝග කාරක විෂේෂ (ක්ෂේර ජීවීන්) පතුරවා හැරීමට උපකාර වන්නා රෝග වාහකයා ලෙස ද හැඳින්වේ. රෝග කාරක ක්ෂේර ජීවීන් ආකාර කිහිපයකි.




මිනිසාට රෝග බෙව්වන විවිධ ආකාර

- වාතය මගින්
- ජලය මගින්
- වාහකයන් මගින්
- ආහාර මගින්
- ස්පර්ශයෙන්
- රෝගී පුද්ගලයන් පරිහරණය කළ උපකරණ මගින්
- රෝගීන් ගේ මල, මූත්‍ර, සෙම්, සොට්‍රු, රැකිරය වැනි ද්‍රව්‍ය මගින්
- පර්‍යාශිත ජීවීන් මගින්
- අනාරක්ෂික ලිංගික සබඳතා මගින්

මිනිසාට රෝග බේ කරන වාහකයන් කිහිප දෙනෙකු පහත සඳහන් වේ.

- මුදුරුවා
- ගෙමැස්සා
- මැක්කා
- බල්ලා
- බලලා
- මීයා
- උරාරා
- පක්ෂීන්



6.2 රැජය - රෝග වාහකයින් කිහිප දෙනෙක්


බේ නොවන රෝග

බේ නොවන රෝග යනු විෂ්වීජ ආසාදන මගින් නොව, ගරීරයේ විවිධ ක්‍රියාවලීන්ගේ වෙනස්කම් තිසා ඇති වන රෝගයි. යහපත් ජීවන රටාවන් අනුගමනය කිරීමෙන් මේ රෝග බොහෝමයක් වළක්වා ගත හැකි ය.

උදාහරණ :- අධි රැකිර පිචිනය, දියවැවියාව, ගැස්ට්‍රොඩිස්, හඳු රෝග, පිළිකා, මානසික රෝග

බේ නොවන රෝග තීවු හා තිද්‍න්ගත රෝග ලෙස වෙන් කළ හැකි ය. තීවු රෝග යනු හඳුසියේ හටගන්නා රෝග තත්ත්ව වේ. මෙවායින් සම්පූර්ණ සුවය ලැබිය හැකි තමුත් තත්ත්වයේ බරපතලකම අනුව පසුව ආබාධ පැවතිය හැකි ය.

නිදන්ගත රෝග යනු කායික සූයාවලින්ගේ වෙනස්කම් තිසා ඇති වන රෝග තත්ත්වයි. මේවාට දීර්ශ කාලීනව ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ. නිසි ප්‍රතිකාර දිගටම ලබා ගැනීමෙන් මෙම තත්ත්ව පාලනය කර ගත හැකි ය. ඇතැම් රෝග සුවකළ නොහැකි ය.



බේ නොවන රෝග සඳහා හේතු වන සාධක

බේ නොවන රෝග සඳහා හේතු වන සාධක ආකාර දෙකකි.

- වෙනස් කළ හැකි සාධක
- වෙනස් කළ නොහැකි සාධක

බේ නොවන රෝග සඳහා හේතු වන වෙනස් කළ හැකි සහ වෙනස් කළ නොහැකි සාධක කිහිපයක් 6.1 වගුවෙහි සඳහන් වේ.



6.3 රුපය - රුධිර පීඩනය
මැතිම

6.1 වගව - බෝ නොවන රෝග සඳහා හේතු වන සාධක

වෙනස් කළ හැකි සාධක	වෙනස් කළ නොහැකි සාධක
සෞඛ්‍යවත් නොවන ආහාර රටා	ජානමය හේතු (ආරය)
මේදය, පුණු, සීනි අධික ආහාර පරිශේෂනය	වයස
ව්‍යායාමවල නිරත නොවීම	ස්ථි/පුරුෂ බව
දුම් පානය කිරීම	
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය	
මානසික ආත්‍යතිය	

බෝ නොවන රෝග වළක්වා ගැනීමේ වැදුගත්කම

යම් කෙනෙකු රෝගී තත්ත්වයකින් පෙළෙන විට එම පුද්ගලයාට, පවුලේ සාමාජිකයින්ට හා රටට ආර්ථික හා සමාජයිය දුෂ්කරතාවලට මූහුණපැමට සිදු වේ.

- රෝගී තත්ත්වයකින් පිඩා විදීමට සිදු වීම එම පුද්ගලයාට හා පවුලේ අයට මානසික පීඩනයක් ඇති කරයි.
- බෝ නොවන නිදන්ගත රෝග සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නිසා දීර්ශකාලීන ප්‍රතිකාර අවශ්‍ය ය. වෙදා ප්‍රතිකාර, පරීක්ෂණ හා ඔඟධ සඳහා එම රෝගීන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය වේ. මෙය පවුලේ ආර්ථික තත්ත්වයට අහිතකර ලෙස බලපායි.
- රෝගය නිසා රකියාව කළ නොහැකි වූ විට හෝ අකල් මරණ ඇති වූ විට එම රෝගීයාගේ යැපෙන්නන්ට බලවත් දුෂ්කරතා ඇති වේ.
- රටක් වශයෙන් ගත් කළ බෝ නොවන රෝග වැළඳී ඇති රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා විශාල වියදමක් දැඩිමට සිදු වේ.
- රකියාවේ නිරත වීමට නොහැකි වීමෙන් රටේ ගුම බලකායට මේ පුද්ගලයින් අහිමි වී රටේ ආදයමට පාඩු සිදු වේ.
- සමාජයිය වශයෙන් ගත් කළ රෝගීයා වෙනුවෙන් කාලය හා ගුමය කැප කිරීමට පවුලේ අනෙකුත් සාමාජිකයින්ට සිදු වේ.

ඉහත හේතු නිසා බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට යහපත් ජීවන රටාවන් අනුගමනය කළ යුතු අතර එම රෝග පිළිබඳව විමසිලිමත්ව නිසා ප්‍රතිකාර ගත යුතු ය.

6.2 රෝග නිවාරණය හා වැළැක්වීම

ප්‍රතිකාරයට වඩා නිවාරණය උතුම වේ. එබැවින් රෝග ඇතිවීමට කුඩා දෙන හේතු පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.

★ පොදුගලික පවිත්‍රතාව ආරක්ෂාකර ගැනීම

- දිනපතා ස්ථානය, මූහුණ දෝශනය ආදි පවිත්‍ර වීමේ කටයුතු සිදු කිරීම
- මුඛ සෞඛ්‍ය රැක ගැනීම
- ආහාරයක් අනුහව කළ පසු මුව සේදීම (විශේෂයෙන් පැණි රස ආහාර ගත් පසු)
- නියපොතු කපා පිරිසිදුව තබා ගැනීම
- හිස කෙස් කපා (හිමිවරු කෙස් බා) පිරිසිදු වීම
- පිරිසිදු ඇදුම් ඇදීම
- තමන්ගේ ඇදුම්, ඇදේ අකිරිලි, පොරේනා, කොට්ඨා, කොට්ඨා, දත් බුරුසු ආදිය නිසි සේ පිරිසිදු කොට තැබීම හා භාවිතය
- අන් අයගේ ඇදුම්, තුවා, දත් බුරුසු, කෝප්ප, පිශාන්, දූලි පිහිතල වැනි දේ භාවිත නොකිරීම
- ආහාර ගැනීමට පෙර සබන් යොදා අත් සේදීම
- වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත් සේදීම

★ පාරිසරික පවිත්‍රතාව ආරක්ෂාකර ගැනීම

- ගෙදර, පන්සල, පිරිවෙණ හා වටහිටාව නිතර පිරිසිදු කිරීම
- කැලිකසල නිසි ලෙස බැහැර කිරීම
- තැකිලි කෝම්බ, පොල් කටු, රින් වැනි ජලය එකතු වන දේ වළලා දැමීම හෝ සිදුරු කොට තැබීම
- පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙනම එකතු කර සුදුසු පරිදි ප්‍රතිවත්තිකරණයට යොමු කිරීම

- දිරායන ඉවත වලකට එකතු කොට හෝ බඳුනක දමා කොමිසේස්ට්‍රී පොහොර සැකසීම
- ඔබේ ගෙදර, පන්සලේ, පිරිවෙනේ ජලය බැස යාම ක්‍රමවත්ව සැකසීම
- ජලය එකතු නොවන සේ කාණු පද්ධතිය හා වැහිපිළි නිතර පිරිසිදු කිරීම
- මලපහ කිරීමට හා මූත්‍ර කිරීමට වැසිකිලි හාවිත කිරීම

★ නිවැරදි දිවි පෙවෙතකට තුරු වීම

- ද්වසේ සුදුසු වේලාවක නිරන්තරයෙන් හාවනාවේ යෙදීම
- නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීම
- සමඟල ආහාර වේලක් ලබා ගැනීමට උනන්දු වීම
- ව්‍යායාම කිරීම හා ගාරීරික යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත් වීම
- නිසි ගිරිර ස්කන්ධ දරුණකය පවත්වා ගැනීම
- ප්‍රමාණවත් නින්ද හා විවේකය ලබා ගැනීම
- මත්දව්‍ය, දුම් වැටි සහ බුලත්විට හාවිතයෙන් වැළකීම
- මානසික විඩාව දුරුකුර මන පුහුදු කරවන විනෝද්‍යාගයන්හි යෙදීම
- මනස ඒකාකාරී වන සහ විඩාවට පත් කෙරෙන ත්‍රියාකාරකම්වල නොයෙදීම
- රෝගයක් වැළඳුනු විට අන් අයට බෝවීමේ ඉඩ ප්‍රස්ථාව අවම කිරීම වැදගත් වේ.

★ ප්‍රතිශක්තිකරණය

රෝගවලට ඔරෝත්තු දීමේ ගක්තියක් සහ හැකියාවක් අප සිරුර තුළ ස්වාහාවිකව ම ඇතු. එය ස්වාහාවික ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි. රෝග කාරකයකු සිරුර තුළට ඇතුළ වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය එය හා සටන් කොට වනසා දැමීම හෝ අඩංගු කිරීම සිදු කරයි. එම නිසා රෝගයෙන් දුඩී අපහසුතා ඇති නොවේ. නමුදු මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩංගුව



6.4 රුපය - ප්‍රතිශක්තිකරණය
ලබා දීම

දුබලව තිබුණහොත් රෝග කාරකය සිරුරට ඇතුළු වී සිරුර පුරා පැතිරී අපගේ සිරුර අඩංගු කරනු ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියට කිසිවක් නොකොට බලා සිටිමට සිදු වනු ඇත. බාහිර උපක්‍රම මගින් ඇතැම් රෝගවලට එරෙහිව ගැරිරය තුළ ප්‍රතිශක්තියක් නිරමාණය කළ හැකි ය. ඒ සඳහා අඩංගු කරන ලද රෝගකාරක මගින් නිකුත් කරනු ලැබූ විෂ සිරුරට ලබාදීමත් සිදුවේ. එය පරිවිත ප්‍රතිශක්තිය ලෙස හැදින්වේ.

එන්නත් මගින් ප්‍රතිශක්තිකරණය ඇති කොට වළක්වා ගත හැකි රෝග කිහිපයක් පහත සඳහන් වේ.

- පිටගැස්ම
- හෙපටයිට්ස්
- ක්ෂය රෝගය
- ඉන්ජ්ලුවන්සා
- කක්කල් කැස්ස
- මොලේ උණ
- ගලපටලය
- රැබෙල්ලා
- සරම්ප

6.3 ප්‍රතිකාර

ඉහත දැක්වූ පිළිවෙත් අනුගමනය කරමින් සිටිය ද අපට ඇතැම් විට රෝග සැදේ. ඇතැම් රෝග සුළුවෙන් ආරම්භ වී පසුව බරපතල රෝග බවට පත්වේ. නැතහොත් සිරුර පුරා පැතිර ගොස් මරණය වුව ද අත්කර දිය හැකි ය. එබැවින් රෝග වැළදුණු පසු රීට නිසි ප්‍රතිකාර සඳහා නොපමාව යොමු විය යුතු ය.

- රෝග සඳහා ප්‍රතිකාර ගැනීමේ දී සුදුසුකම් ලත් වෙවද්‍යවරයකු වෙත යොමු වීම
- නියම කරන පරිදි ඔෂ්ඨ ලබා ගැනීම (නියමිත මාත්‍රාව, කාල පරාසය පිළිබඳ සැලකීම)
- නියම කළ පැවතුම් වේ නම් (අණු වතුර පානය, නුසුදුසු ආහාරවලින් වැළකීම වැනි) ඒ අනුව පිහිටා කටයුතු කිරීම
- බෝවන රෝගයක් වැළදි ඇත්තම් සෙසු අයට පැතිරයාම වලක්වා ගැනීමේ සුදුසු වත් පිළිවෙත් අනුගමනය කිරීම
- රෝගය සුව වූ බව තිර ලෙස දැනගන්නා තුරු සැලකිලිමත් වීම මෙන් ම ප්‍රතිකාරවල නිරත වීම ද වැදගත් වේ.



සාරාංශය

- යම් හේතුවක් නිසා ගැටිරයේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක් රෝගයක් ලෙස හැඳින්වේ.
- රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම් බෝවන රෝග හා බෝෂනාවන රෝග යනුවෙති.
- පාවනය, කොලරාව, බෙංගු, ජලහීතිකාව ආදිය බෝවන රෝග කිහිපයකි.
- බෝෂනාවන රෝග තීවු රෝග හා නිදන්ගත රෝග ලෙස දෙඟාකාර වේ. විෂ වීම, සර්ප ද්‍රීප, හඳුසි වීපත් වැනි බාහිර හේතු මත ඇතිවන රෝග තීවු රෝග වන අතර දියවැඩියාව, හඳු රෝග, මානසික රෝග වැනි සිරුර තුළ ම හටගත් රෝග නිදන්ගත රෝග වේ.
- රෝග වළක්වා ගැනීමට පෙන්ගැලීක හා පාරිසරික පවිත්‍රතාව, නිවැරදි සෞඛ්‍ය පුරුදු, ප්‍රතිශක්තිකරණය හා ප්‍රතිකාර වැදගත් වේ.
- රෝග හටගැනීම වළක්වා ගැනීමට සිරුර තුළ ඇති ක්‍රමවේදය ප්‍රතිශක්තිය නම් වේ. අවශ්‍යතාව මත බාහිර උපක්‍රම මගින් සිරුරට ලබා දෙන ප්‍රතිශක්තිය පරිවිත ප්‍රතිශක්තිය වේ.



අන්තර්ගති

(01) පහත සඳහන් ප්‍රකාශ නිවැරදි නම් හරි (✓) ලකුණ ද වැරදි නම් කතිර (✗) ලකුණ ද වරහන් තුළ යොදන්න.

1. “බැක්වේරියා” යනු රෝග කාරක ක්ෂේත්‍ර ජීවියෙකි. ()
2. වකුගතු රෝගය තීවු රෝග ගණයට අයත් වේ. ()
3. ක්ෂේත්‍ර රෝගයට ප්‍රතිශක්තිකරණ ඔග්‍රාමය ලබා දෙයි. ()
4. “සමබල ආහාර වේලක්” යනු නිරෝගී බවට හේතු සාධකයක් නොවේ. ()
5. ජලහීතිකාව වාතයෙන් බෝවන රෝගයකි. ()

(02) වඩාත් සුදුසු වවන යොදා හිස්තැන් පුරවන්න.

1. බුදු සපුත්‍රෙන් නිරෝගීමතුන් අතර අග්‍රස්ථානය හිමි වුයේ හිමියන්ට ය. (සැරියුත්, ආනන්ද, බක්කුල, නන්ද)
2. මැක්කා, මදුරුවා, බල්ලා, උරා වැනි සත්ත්ව වෙති.
(සුරතුලුන්, රෝග වාහකයෝ, අසිරණයෝ, සිවිපාවුන්)
3. දියවැඩියාව රෝගයකි.
(නිදන්ගත, බෝවන, වැදගත්, සූල්)
4. රෝග දුරුකර ගැනීම හෙවත් රෝග පිළිවෙත් රෘසකි.
(බෝවීමට, වර්ධනයට, රක්ෂණයට, නිවාරණයට)
5. යහපත් වේ නම් බොහෝ රෝග වැළදීමේ අවදානම අඩු ය.
(නිවස, ප්‍රතිශක්තිය, අධ්‍යාපනය, සිහිය)

(03) කෙටි පිළිතුරු සපයන්න.

1. රෝග කාරක ක්ෂේර ජීවීන් යනු කවරේ ද?
2. බෝවන රෝග හා බෝ නොවන රෝග යනු කවරේදැයි පැහැදිලි කරන්න.
3. රෝග වැළදීමට හේතුවන කරුණු අතරින් එකක් පිළිබඳ කෙටි සටහනක් ලියන්න.
4. එන්නත් මගින් ප්‍රතිශක්තිකරණය ලබා දී වළක්වා ගත හැකි රෝග පහක් නම් කරන්න.
5. රෝග වාහකයන් නිසා පැතිර යන රෝග ලැයිස්තුවක් සකස් කරන්න.